

1 මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කාන්තන්කුඩි නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥාපනතේ (255 අධිකාරය) 181(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කාන්තන්කුඩි නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තව දුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදු වන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදු වන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශය ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කඩකාමර 27කින් සහ වැසිකිලි 02කින් යුත් බහාලුම් කඩකාමර 12ක වටිනාකම රු. 27,716,312 ක් ප්‍රාග්ධනිත කර නොතිබුණි.	මෙහි මුළු පිරිවැය දේපළ, පිරියන හා උපකරණ යටතේ ප්‍රාග්ධනිත කිරීමට පියවර ගෙන ඇති බව.	වත්කම් ගිණුම්ගත කිරීමට පියවර ගතයුතුය.

- (ආ) දෙවන පාර්ශව විසින් මිලදීගෙන සභාවට මෙහි වටිනාකම් වත්කම් ලෙස - එම -
ලබාදුන් බහාළුම්වල පිරිවැය රු.965,500ක් මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව්
වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා කිරීමට පියවර ගෙන ඇති බව.
නොතිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ පරිත්‍යාග ලෙස ලැබී මෙහි වටිනාකම් වත්කම් ලෙස - එම -
තිබුණු ලැබූ රු.309,800ක පරිගණක දක්වා අදාල ගැලපීම් මගින් මූල්‍ය
උපකරණ වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කිරීමට
ප්‍රකාශනවල දක්වා නොතිබුණි. පියවර ගෙන ඇති බව.
- (ඈ) සමාලෝචිත වර්ෂයේදී විකුණනු ලැබූ වර්ග ගැලපීම් මගින් මූල්‍ය ප්‍රකාශනවල අපහරණය කරන ලද
15කට අයත් වත්කම් ඒකක 36ක පිරිවැය ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති වත්කම් වල පිරිවැය
එම වත්කම් ගිණුම් වලින් ඉවත්කර බව. වත්කම් ගිණුම් වලින්
නොතිබුණි. ඉවත්කළ යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.261,222,755ක් වටිනා ගිණුම් ශේෂ 07 කට අදාල ස්ථාවර වත්කම් ලේඛනය, හිමිකාරිත්වය සනාථ කිරීම් ලේඛන, අත්තිකාරම් ලේඛනය සහ අනෙකුත් ලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	පිළිතුරු ලබාදී නොමැත.	වත්කම් ලේඛන යාවත්කාලීනව නඩත්තු කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මුදල් රෙගුලාසි 371(5)	සභාවේ සේවකයින්, කොන්ත්‍රාත්කරුවන් සහ රාජ්‍ය ආයතනවලට ලබාදුන් අත්තිකාරම් රු.10,541,294ක් නිරවුල් කිරීමට පසුගිය මාස 02ක සිට වර්ෂ 16ක් දක්වා කාලයක් පියවර ගෙන නොතිබුණි.	මේ පිළිබඳව පරීක්ෂණ කර නිරවුල් කිරීමේ අරමුණින් ප්‍රකාරව කටයුතු කමිටුවක් ස්ථාපිත කර ඇති බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ආ) මුදල් රෙගුලාසි 571(1), (2) හා (3)	වර්ෂ 02කට වඩා පැරණි රු.5,455,627 ක විවිධ තැන්පතු 16ක් අදාළ පුද්ගලයින්ට ආපසු ගෙවීමට හෝ ආදායමට මාරුකිරීමට කටයුතු කර නොතිබුණි.	කල්ඉකුත් වූ තැන්පතු අදාළ පුද්ගලයින්ගේ ඉල්ලීම් අනුව ආපසු ගෙවීමට පියවර ගෙන ඇති අතර දීර්ඝකාලීන තැන්පතු ආදායම් ගිණුමට මාරු කිරීමට කටයුතු කර ඇති බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කල්ඉකුත් වූ තැන්පතු නිරවුල් කිරීමට කඩිනමින් කටයුතු කළ යුතුය.
--	--	--	---

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම් ඉක්ම වූ ආදායම රු. 16,366,794 ක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම් ඉක්ම වූ ආදායම රු. 13,148,387 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබූ තොරතුරුවලට අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	25,202,000	24,916,026	19,437,729	14,627,788	22,030,000	35,781,669	19,355,556	16,426,113
කුලී	13,055,000	12,287,065	11,912,628	754,812	10,089,000	10,461,725	10,081,350	380,375
බලපත්‍ර ගාස්තු	4,120,000	4,682,220	4,608,030	102,750	3,920,000	4,366,495	4,337,935	28,560
වෙනත් ආදායම්	<u>29,814,680</u>	<u>37,761,183</u>	<u>37,437,033</u>	<u>831,975</u>	<u>96,553</u>	<u>41,092,693</u>	<u>40,584,868</u>	<u>507,825</u>
එකතුව	<u>72,191,680</u>	<u>79,646,494</u>	<u>73,395,420</u>	<u>16,317,325</u>	<u>36,135,553</u>	<u>91,702,582</u>	<u>74,359,709</u>	<u>17,342,873</u>

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
-----------------	---------------------	----------

(අ) වරිපනම් හා බදු සමාලෝචිත වර්ෂයේ බිල් කළ වරිපනම් හා බදු රු.19,850,217 ක් වූ අතර ඉන් රු. 12,808,105 ක් පමණක් අයකර තිබුණි. එසේම, සමාලෝචිත වර්ෂය ආරම්භයේ පැවැති රු. 14,554,922ක හිඟහිටි වරිපනම් බදුවලින් රු.4,595,862ක් වර්ෂය තුළ අයකර තිබූ අතර ඉතිරිය වර්ෂ 02 සිට 05ක් දක්වා කාල පරාසයට අයත් ශේෂ විය.	කොරෝනා සහ ආර්ථික හිඟහිටි වරිපනම් බදු අර්බුද හේතුවෙන් හිඟහිටි ප්‍රමාණයේ වැඩිවීමක් පැවැතුණි. වර්තමානයේ අය කරමින් පවතින බව.	හිඟහිටි වරිපනම් බදු අයකර ගැනීමට නොපමාව කටයුතු කළයුතුය.
---	---	---

(ආ) කුලී

කඩකාමර බදු දීමෙන් බදුකුලී හිමියන් 07ක ගෙන් අයවිය යුතු රු.311,125ක් අයකර ගෙන නොතිබුණි.	ලැබිය යුතු හිඟකුලී අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.	හිඟහිටි බදු කුලී අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.
---	--	--

(ඇ) මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු මුද්දර ගාස්තු රු. 6,245,270 ක් විය.	හිඟහිටි මුද්දර ගාස්තු අයකර ගැනීමට පියවර ගෙන ඇති බව.	හිඟහිටි මුද්දර ගාස්තු ආදායම් නොපමාව අයකර ගැනීමට පියවර ගත යුතුය.
---	---	---

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ (පරිච්ඡේදය 623) 3(1) වගන්තිය හා 1980 අංක 46 දරන සේවක භාරකාර අරමුදලේ II කොටස, 16(1) වගන්තිය ප්‍රකාරව, නියමිත මාසයට අදාළ දායක මුදල් ඊළඟ මාසයේ අවසාන දිනට ප්‍රථම එම අරමුදල්වලට ගෙවිය යුතු අතර අපොහොසත් වුවහොත් දඩගාස්තු සමග දායක මුදල් ගෙවිය යුතුවේ. එසේ වුවත්, සභාව විසින් 2021 ජනවාරි සිට සමාලෝචිත වර්ෂයේ නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය වෙනුවෙන් ගෙවිය යුතු දායක මුදල් එකතුව රු. 11,978,899 ක් නියමිත කාලය තුළ ගෙවා නොතිබුණි.	වර්තමානයේ, එම වටිනාකම කොටස් වශයෙන් ගෙවීමට පියවර ගෙන ඇති බව.	සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලේ දායක මුදල් නියමිත කාල වකවානු තුළ ගෙවීමට පියවර ගත යුතුය.
(ආ) ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවිය යුතු රු. 6,642,879 ක් ගෙවීමට සහ විදුලිබල මණ්ඩලයට අත්තිකාරම් වශයෙන් ගෙවා තිබූ රු.2,399,352 ක් අයකර ගැනීමට පසුගිය වර්ෂ 35 කට අධික කාලයක් පියවර ගෙන නොතිබුණි.	මෙම මුදල පිළිබඳ ලියකියවිලි හෝ වාර්තා කිසිවක් ලබාගත නොහැකි බැවින්, මෙය අදාළ පාර්ශවයන්ගේ අවධානයට යොමු කිරීමට පියවර ගනු ලබන බව.	දීර්ඝ කාලයක සිට පැවත එන ශේෂයන් නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ කිසිදු විකුණුම් ගිවිසුමකින් තොරව ණය පදනම මත රු.251,055 කට අලෙවි කරන ලද කාබනික පොහොර කිලෝග්‍රෑම් 35,865ක් ආදායම සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අයකර ගෙන නොතිබුණි.	ලිපි දෙකක් මගින් අදාළ පාර්ශවයන්ට එම මුදල ගෙවන ලෙස දැනුම් දී ඇත. ගෙවීමට අපොහොසත් වුවහොත් නීතිමය පියවර ගැනීමට නියමිත බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 නිෂ්කාර්ය හා උභන උපයෝජිත දේපළ, පිරිසිදු හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
රු. 3,437,300 ක් වැයකර ඉදිකරන ලද වැසිකිළි පහසුකම් සහිත බහාළුම් දෙකක් මහජන භාවිතය සඳහා ලබා නොදී නිසි නඩත්තුවකින් තොරව, හානියට පත්ව වර්ෂ 02කට අධික කාලයක් නිෂ්කාර්යව පැවැතුණි.	දැනට මේවා අළුත්වැඩියා කර සුදුසු ආරක්ෂක පියවරයන් සහිතව මහජන භාවිතය සඳහා ආදායම් ඉපැයිය හැකි අයුරින් බදු ගිවිසුමක් මගින් ලබා දීමට පියවර ගනු ලබන බව.	එම බහාළුම් මහජනතාවගේ භාවිතය සඳහා ලබා දී උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට කඩිනම් පියවර ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය විසින් අළුත්වැඩියා කිරීමට නිර්දේශ කළ වාහන 11ක් අළුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.	අළුත්වැඩියා කිරීමට නියමිත බව.	අළුත්වැඩියා හා නඩත්තු කටයුතු අප්‍රමාදව සිදුකළ යුතුය.
(ආ) සභාව විසින් පරිහරණය කරන වාහන 22ක අයිතිය පවරා ගෙන නොතිබුණි.	වාහනවල හිමිකාරිත්වය පවරා ගැනීමට, ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	සභාව විසින් පරිහරණය කරන වාහනවල හිමිකාරිත්වය පවරා ගැනීමට පියවර ගත යුතුය.

3.4 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2017 සැප්තැම්බර් 21 දිනැති අංක PT/04(i)/2017 දරන පළාත් මූල්‍ය චක්‍රලේඛයේ 05(ආ) ප්‍රකාරව, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී විෂයය දැනුම් සහිත පුද්ගලයෙකු තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂය තුළ අවස්ථා 12කදී එකතුව රු.1,935,280ක් වැයකර විදුලි උපකරණ මිලදී ගැනීමේදී තාක්ෂණික ඇගයීම් කමිටුවට එවැනි නිලධාරියෙකු පත්කර නොතිබුණි.	ඉදිරි කාලයේදී තාක්ෂණික ඇගයීම් කමිටුවට විදුලි කාර්මිකයෙකු පත්කිරීමට පියවර ගෙන ඇති බව.	චක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.5 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කොන්ත්‍රාත් කාර්යයන් 03ක් සඳහා ඇස්තමේන්තු සකස් කිරීමේදී, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ සම්මත මිලට වඩා වැඩි රේට් භාවිතා කර තිබීමෙන් රු.233,152ක් වැඩිපුර ගෙවා තිබුණි.	මෙවැනි දෝෂ ඉදිරි කාලයේදී ඇති නොවන පරිදි පියවර ගනු ලබන බව.	ගොඩනැගිලි කොන්ත්‍රාත් කාර්යයන් සම්මත මිලට අනුකූලව ඇස්තමේන්තු කර ගෙවීම් කිරීමට පියවර ගත යුතුය.

3.6 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ තනතුරු පුරප්පාඩු 06ක් පිරවීමට ක්‍රියාමාර්ග නොගැනීමෙන් පොදු ජනතාවට සපයනු ලබන සේවාවන් දුර්වල තත්ත්වයේ පැවතුණි.	ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	අත්‍යාවශ්‍ය තනතුරු පුරප්පාඩු පිරවීමට පියවර ගතයුතුය.
(ආ) විශ්‍රාම ගිය නිලධාරීන් 07ක්, සේවය අත්හිටවූ නිලධාරීන් 04ක් සහ ස්ථාන මාරුවී ගිය නිලධාරියෙකුගෙන් අයවිය යුතු හිඟ ණය රු.290,308ක් දීර්ඝ කාලයක සිට අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	මේ සම්බන්ධව කමිටුවක් ස්ථාපිත කර කරුණු විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	හිඟහිටි සේවක ණය අයකර ගැනීමට පියවර ගත යුතුය.

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 තිරසාර සංවර්ධන ඉලක්ක

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
තිරසාර සංවර්ධන ඉලක්ක 16ක් සඳහා වූ දර්ශක 26ක් සඳහා සමාලෝචිත වර්ෂයේ අයවැයෙන් සලසා තිබූ ප්‍රතිපාදන රු. 9,372,000 කින් රු. 8,501,782 ක් අදාළ අරමුණු සඳහා වියදම් කර නොතිබුණි.	ඉදිරි වර්ෂයේදී එම ප්‍රතිපාදන අදාළ දර්ශක සඳහා වියදම් කිරීමට පියවර ගනිමින් පවතින බව.	ප්‍රතිපාදන වෙන්කිරීම හා ඒවා උපයෝජනය විධිමත් කළ යුතුය.